



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1993 අංක 15 දරන
පුරවැසි (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1993 මාර්තු මස 31 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1993 අප්‍රේල් මස 02 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ශාසි පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

● ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ගත හැකිය.

මිල: ශ්‍රී 36 සි.

නැපැල් ගාස්තුව: රු. 1.00 සි.

1993 අංක 15 දරන පුරවැසි (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1993 මාර්තු මස 31 වන දින]

එල්. ඩී. - ඩී. 108/90.

පුරවැසි පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1993 අංක 15 දරන පුරවැසි (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ප්‍රතිපත්ති

2. (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1987 අංක 45 දරන පනතින් සංශෝධිත පුරවැසි පනතේ 19 වන වගන්තියේ (7) වන උපවගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙසින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

349 වන
අධිකරණයේ
19 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“(8) (2) වන උපවගන්තිය හෝ (3) වන උපවගන්තිය යටතේ ප්‍රකාශයක් කරන ලද්දේ යම් තැනැත්තකුට අදාළව ද ඒ තැනැත්තා විසින්, ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් නියමිත ප්‍රමාණ වලට අනුව වූ ගාස්තුවක් නියමිත ආකාරයට ගෙවනු ලැබිය යුතුය.”.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 26 වන වගන්තිය මෙසින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
26 වන
වගන්තිය
ප්‍රතිශෝජනය
කිරීම.

“සාක්ෂි.

26. මේ පනත යටතේ සහතිකයක් ප්‍රදානය කරන ලද්දේ යම් තැනැත්තකු වෙත ද, නැතහොත්, 19 වන වගන්තියේ (2) වන උප වගන්තිය හෝ (3) වන උපවගන්තිය යටතේ ප්‍රකාශයක් කරන ලද්දේ යම් තැනැත්තකුට අදාළව ද ඒ තැනැත්තා විසින් අවස්ථා වෝචර පරිදි, ඒ සහතිකය හෝ ප්‍රකාශය සම්බන්ධයෙන්, නියමිත ප්‍රමාණවලට අනුව වූ ගාස්තුවක් නියමිත ආකාරයට ගෙවනු ලැබිය යුතුය.”.

4. මේ පනත ආරම්භවීමේ දිනයට කලින් ප්‍රධාන ප්‍රඥප්තියේ 19 වන වගන්තියේ (2) වන උපවගන්තිය හෝ (3) වන උපවගන්තිය යටතේ කරන ලද ප්‍රකාශයක් වෙනුවෙන් යම් තැනැත්තකුට ගෙවීමට නියම කොට අයකරගත් සියලු ගාස්තු වලංගු ලෙස නියම කොට අයකරගත් ලෙස සහ නියම කොට අයකරගනු ලබන ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතුය.

වලංගු කිරීම.

5. මේ පනතෙහි සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය.

අනනුකූලතාවක්
ඇති වූ විට
සිංහල භාෂා
පාඨය
බලපැවැත්විය
යුතු බව.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත් වල සහ පනත් වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 870 කි.
(විදේශීය) රු. 1,160 කි. අංක 255, බෞද්ධාගමික මාවත, කොළඹ 7, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ
අධිකාරී වෙත ෩෧ වර්ෂයකදී ප්‍රකාශයට පත් වූ 15 වැනි දිනට පෙර දායක මුදල් හෙවත් පැවරුම් මුදලක
එක් එක් මිලදායක සඳහා ඒවා ඉවත් කළේය.